

මහජන අදහස් සඳහා ප්‍රමිති කෙටුම්පත
பொதுசனக் கருத்துரைக்கான கட்டளை வரைவு
DRAFT STANDARD FOR PUBLIC COMMENT

(වෙනස්වීමට ඉඩ ඇත. திருத்தத்திற்குட்படக்கூடியது. - Liable to alteration)

නිකුත් කළ දිනය
வெளியீட்டுத திகதி
Date of Issue

} 2022-10-20

අදහස් එවිය යුතු අවසාන දිනය
ஆய்விடுபடிக்கான தெரிவிப்பதற்கான இறுதித்திகதி
Latest Date for Receipt of Comments

} 2022-12-20



Draft amendment No : 01 to SLS 1036 : 2020
**SRI LANKA STANDARD SPECIFICATION FOR
PROCESSED CEREAL BASED FOODS FOR INFANTS AND YOUNG CHILDREN
(SECOND REVISION)**

ළදරුවන් සහ කුඩා ළමුන් වෙනුවෙන් සැකසූ ධාන්‍ය පදනම් කරගත් ආහාර
සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අදාළ
සංශෝධන කෙටුම්පත් අංක 01 (ශ්‍රීලංප්‍ර 1036 : 2020)
(දෙවන ප්‍රතිශෝධනය)

මෙම කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රමිතියක් ලෙස නොසැලකිය යුතු මෙන් ම භාවිතා නොකළ යුතු ද වේ.
இவ்வரைவு இலங்கைக் கட்டளையொனக் கருதப்படவோ அன்றிப் பிரயோகிக்கப்படவோ கூடாது
This draft should not be regarded or used as a Sri Lanka Standard.

අදහස් එවිය යුත්තේ : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 08.

Comments to be sent to: SRI LANKA STANDARDS INSTITUTION, 17, VICTORIA PLACE,
ELVITIGALĀ MAWATHA, COLOMBO 08.

DRAFT AMENDMENT NO: 01 TO SLS 1036: 2020

**SRI LANKA STANDARD SPECIFICATION FOR PROCESSED CEREAL-BASED
FOODS FOR INFANTS AND YOUNG CHILDREN**
(Second Revision)

EXPLANATORY NOTE

This amendment is issued based on a decision taken by the Sectoral committee on food products in order to amend the maximum level of aflatoxin as per the European Union contaminant regulation 1881/ 2006 and also to align the limits with the relevant regulation published under the Food Act 26 of 1980, Sri Lanka.

DRAFT FOR PUBLIC COMMENTS

DRAFT AMENDMENT NO: 01 TO SLS 1036: 2020

SRI LANKA STANDARD SPECIFICATION FOR PROCESSED CEREAL-BASED FOODS FOR INFANTS AND YOUNG CHILDREN
(Second Revision)

Page 14

Table 4

Replace Sl number i), ii) and iii) of column 3 with following.

- i) Aerobic plate count, cfu per g
Coliforms, MPN, per g
Escherichia coli, MPN, per g
Salmonella spp., per 25 g
- ii) Aerobic plate count, cfu per g
Coliforms, MPN, per g
Escherichia coli, MPN, per g
Salmonella spp., per 25 g
Yeast and moulds, cfu per g
- iii) Aerobic plate count, cfu per g
Coliforms, MPN, per g
Escherichia coli, MPN, per g
Salmonella spp., per 25 g

Clause 7.4

Replace the limits given in column (3) of the Table 6 with the following:

- i) Total aflatoxin, µg/ kg, max. 1.0
- ii) Aflatoxin B₁, µg/ kg, max. 0.5